

**හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්ගලික) සමාගම - 2017**

-----

හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්ගලික) ලිමිටඩ්හි 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම වාර්තාව නිකුත් කරන ලදී. ඉහත මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මණ්ඩලයේ වගකීම**

-----

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ (“මණ්ඩලය”) වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

-----

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**2. මූල්‍ය ප්‍රකාශන**

-----

**2.1 මතය**

-----

මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්ගලික) ලිමිටඩ්හි මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.1.1 කරුණු අවධාරණය කිරීම**

මාගේ මතය තත්වගණනය කිරීමෙන් තොරව, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අඛණ්ඩ පැවැත්ම යන උපකල්පනය මත මූල්‍ය ප්‍රකාශනවල 2.5 සටහන වෙත මාගේ අවධානය යොමු කරමි. ඉහත දක්වන ලද පරිදි 2017 අගෝස්තු 01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක 17/1613/733/029 ප්‍රකාරව, හම්බන්තොට ප්‍රදේශයෙහි ඉදිවන සංචාරක හෝටලයෙහි ඉදිකිරීම් නැවැත්වීමට සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියම කරන ලද, අතර කැන්විල් හෝල්ඩින්ග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් (මව් සමාගමෙහි) ඔවුන්ගේ කොටස් දැරීමට සමානුපාතිකව සමාගමෙහි කොටස් එහි කොටස්කරුවන් වෙත පැවරීමට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ උපදෙස් ලබා දී තිබුණි. ස්වාධීන තක්සේරු කිරීම වාර්තා කරන දිනට තවමත් ක්‍රියාවලිය තුළ යෙදවී තිබෙන බැවින් සමාගම විසින් ඇවර කිරීමට නිශ්චය නොකර ඇති අතර එබැවින් අඛණ්ඩ පැවැත්ම යන පදනම මත තවදුරටත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සිදු කරනු ලබයි.

**2.1.2 වෙනත් නීතිමය හා නියාමන අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තාව**

2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) වගන්තිය මගින් ඉල්ලීම් කර ඇති පරිදි පහත කරුණු දක්වමි.

- (අ) මතය සඳහා පදනම හා විගණන විෂය පථය සහ සීමාවන් ඉහත දැක්වූ පරිදි වේ.
- (ආ) මාගේ මතය අනුව:
  - විගණනය සඳහා අවශ්‍ය වූ තොරතුරු හා පැහැදිලි කිරීම් මා විසින් ලබාගෙන ඇති අතර මාගේ පරීක්ෂණයෙන් පෙනී යන පරිදි, සමාගම විසින් විධිමත් ගිණුම් වාර්තා පවත්වා ඇත.
  - සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම පනතේ 151 වගන්තියේ දැක්වෙන අවශ්‍යතාවයන් හා අනුකූල වේ.

**2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

**2.2.1 කොටස් ප්‍රාග්ධනය හා හිමිකම්**

හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගම, සමාගමෙහි සෘජු ව්‍යාපාර හා පාලන අස්ථිත්වය වන අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමාගමෙහි ප්‍රධාන ධාරක සමාගම වන අතර, මෙම සමාගම් දෙකම ශ්‍රී ලංකාවේ සංස්ථාපිත කර ඇති අතර සමාගමෙහි මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (SLFRS/ LKAS) අනුකූලව මව් සමාගම හා ඒකාබද්ධ කර ඇත.

**2.2.2 අඛණ්ඩ පැවැත්ම**

හම්බන්තොට ප්‍රදේශයෙහි හයට් රිජන්සි හම්බන්තොට හෝටලය ඉදිකිරීමට හා එය ක්‍රියාත්මක කිරීමට මෙම සමාගම 2011 දෙසැම්බර් 21 දින සංස්ථාපිත කර තිබුණි. මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන්, හෝටලයේ ඉදිකිරීම් නැවැත්වීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2015 අගෝස්තු මාසයේදී තීරණය කර තිබුණි. සමාගමෙහි කටයුතු ආරම්භ කිරීමට කිසිදු ශක්‍ය විකල්පයක් සොයා ගැනීමට සමාගම, සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල දිනටද, අපොහොසත්ව තිබුණි. 2017 අගෝස්තු 01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අංක 17/1613/733/029 ප්‍රකාරව, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය විසින්, සමාගමේ කොටස් දැරීම මත සමානුපාතිකව පැවරීමට ඔවුන්ගේ උපදෙස් ලබා දී තිබූ අතර එයද, මූල්‍ය ප්‍රකාශනවල ශේෂ පත්‍ර දිනට අවසාන වශයෙන් තීරණය කර නොතිබුණි.

**2.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

2006 අංක 10 දරන දේශීය ආදායම් පනතෙහි 113 වගන්තිය ප්‍රකාරව, 2017/2018 ඇගයම් වසර සඳහා ත්‍රෛමාසිකව ස්වයං - ඇගයීම් සිදු කරන ලද ආදායම් බදු ගෙවීම් නියමිත දිනට ගෙවා නොතිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**

**3.1 මූල්‍ය ප්‍රතිඵලය**

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ කටයුතු වලින් රු.81,700,143 ක බදු පෙර ලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ බදු පෙර ලාභය රු.250,594,708 ක් වූයෙන්, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.168,894,565 ක එනම් සියයට 67 ක පිරිහීමක් නිරීක්ෂණය විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව 2017 වර්ෂයේදී පරිපාලන වියදම් රු.11,572,406 කින් අඩුවී තිබුණද, වෙනත් ආදායම් හා මූල්‍යමය ආදායම් පිළිවෙලින් රු.141,620,822 කින් හා රු.39,566,149 කින් අඩුවීම මෙම පිරිහීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

**3.2 සමාගමේ මූල්‍ය තත්ත්වය**

සමාගමේ මුළු ජංගම වත්කම් සැලකිය යුතු ලෙස සියයට 89 කින් අඩු වී තිබූ අතර, රු.මිලියන 3,500 ක අරමුදල් සභෝදර සමාගම වන සිනෝලංකා හොටෙල්ස් ඇන්ඩ් ස්පා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත නිදහස් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාගමේ මුළු හිමිකම් සියයට 85 කින් අඩු වී තිබුණි.

**4. මෙහෙයුම් සමාලෝචනය**

**4.1 හයට් රිජන්සි හම්බන්තොට හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරීම**

හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (ප්‍රයිවට්) ලිමිටඩ්හි අරමුණු ඉටුකර ගැනීමේදී පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණවලට අනුව, හම්බන්තොට ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා මෙම සමාගම 2011 දෙසැම්බර් 21 දින සංස්ථාපිත කර තිබුණි. හයට් රිජන්සි හම්බන්තොට හෝටලය සඳහා රු.බිලියන 4 ක් ආයෝජනය කිරීමට අමාත්‍ය මණ්ඩලයෙහි අනුමැතිය ලබාගෙන නොතිබූ අතර, 2015 මාර්තු මාසයට පෙර සිදු කරන ලද මූලික පරිපාලන ක්‍රියාවලිය පිළිබඳව පවත්වන ලද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පිළිබඳ සාක්ෂි නොපැවතුණි.

(ආ) සියලුම හිටපු අධ්‍යක්ෂවරුන් 2015 ජනවාරි 20 දින සේවයෙන් ඉවත් වී තිබුණු අතර 2015 පෙබරවාරි 26 දින නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ගන්නා ලදී. ඒ අනුව, 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධානයට පටහැනිව දින 06 ක් සමාගම අධ්‍යක්ෂ මණ්ඩලයක් නොමැතිව ක්‍රියාත්මක වී තිබුණි.

(ඇ) ව්‍යාපෘතියෙහි මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයට අනුව, තක්සේරු කරන ලද හෝටල් ව්‍යාපෘති සංවර්ධන පිරිවැය රු.6,872,000,000 ක් වූ අතර සිදු කරන ලද මූලික ආයෝජන රු.4,000,000,000 ක් වූ අතර එය තක්සේරු කරන ලද ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 58 ක් නියෝජනය කෙරුණි. මෙම ව්‍යාපෘතිය මාස 36 ක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර තිබුණද, තක්සේරු කරන ලද ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 42 ක් වන ඉතිරි අරමුදල් අවශ්‍යතාවය සම්පූර්ණ කළ යුතු ආකාරයට සහායවීමට කිසිදු සාක්ෂියක් නොපැවතුණි.

- (අ) භූමිය අත්පත් කරගැනීම හා මූලික සංවර්ධන වියදම් සඳහා පිළිවෙලින් රු.177,974,935 ක් හා රු.111,103,548 ක පිරිවැය දැරීමෙන් පසු, අරමුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතරමඟ නවතා තිබුණි. අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව, ඉතිරි අරමුදල් 2015 ජුනි මස ග්‍රැන්ඩ් භයටි කලමිබෝ හෝටල් ව්‍යාපෘතියෙහි සිදු කෙරෙමින් පවතින ඉදිකිරීම් සඳහා ආයෝජනය කර තිබුණි.
- (ඉ) ව්‍යාපෘතියෙහි සංවර්ධන ක්‍රියාවලිය 2015 අගෝස්තු මස අතරමඟ නවතා තිබුණද, ව්‍යාපෘතියේ පරිපාලන වියදම් සඳහා රු.7,354,115 ක පිරිවැයක් සමාලෝචිත වර්ෂය තුළදී දරා තිබුණි. තවද, 2017 ජූලි 26 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක එච්එල්එච්එස්/2017/08 අනුව, මූල්‍යමය බැඳීම කරා ළඟාවීමට සාමාන්‍ය මාසික අරමුදල් අවශ්‍යතාවය රු.250,000 ක් ලෙස තක්සේරු කර තිබුණි. මෙම වියදම්, ව්‍යාපෘතියේ සංවර්ධන ක්‍රියාවලියෙන් බැහැරව ආයෝජිත අරමුදල් වලින් අනාර්ථික ලෙස අරමුදල් පිටතට ගලායාමක් ලෙස සැලකිය හැකිය.

**4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2014 අගෝස්තු 28 දින 99 අවුරුදු බදු කුලී ගිවිසුමක් යටතේ පිරිවැය රු.177,974,935 ක් වන අක්කර 9 ක පමණ ඉඩම් අත්පත් කර ගැනීමට සමාගම නාගරික සංවර්ධන අධිකාරිය සමඟ එකඟතාවයකට එළඹ තිබුණි. මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.
  - (i) ඉහත ගිවිසුමෙහි 2 වන වගන්තිය ප්‍රකාරව, රු.50,000 ක වාර්ෂික නාමමාත්‍රික කුලිය සෑම වසරකම මාර්තු 10 දින හෝ ඊට පෙර, එකතු කිරීමේ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළුව අදාළ බදු සහිතව ගෙවිය යුතුය. කෙසේ නමුත්, 99- අවුරුද්ද සඳහා වන රු.4,950,000 ක බිම් කුලිය, ගිවිසුමෙහි 3.2 වගන්තිය ප්‍රකාරව ඉදිරි මුදල් ප්‍රවාහයන් වට්ටම් කිරීම සඳහා හා මුදල්වල කාල අගය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් තොරව එකවර ගෙවා තිබුණි.
  - (ii) ඉහත ගිවිසුම ප්‍රකාරව මෙම හෝටලයේ ඉදිකිරීම් මාස 36 න් වන ගිවිසුම්ගත කාලරාමුව තුළ සම්පූර්ණ කළ යුතුය. කෙසේ වෙතත්, මෙම අවශ්‍යතාවය හා අනුකූලවීමට සමාගම අසමත් වී ඇත. ඒ අනුව, ඉඩම් සංවර්ධනය නොකිරීම හේතුවෙන් ඉහත දක්වන ලද බදු කුලී ගිවිසුම අත්හිටුවීමට 2016 නොවැම්බර් 16 දින නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලිපියක් යවා ඇති අතර මෙහි බලපැවැත්වෙන පරිදි 2017 අප්‍රේල් 01 දින සිට 2020 මාර්තු 31 දක්වා සංශෝධනය කිරීමට අස්ථිත්වය විසින් 2016 නොවැම්බර් 24 දින නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් කර තිබුණි. කෙසේ වෙතත්, විගණන දිනය වූ 2018 මැයි 03 දින දක්වා කිසිදු යෝග්‍ය යෝජනාවක් ඉදිරිපත් කර නොතිබුණි.
- (ආ) මුදල් අමාත්‍යාංශය වෙත කුලියට ලබාදී තිබූ වාහනයකට අදාළ ලැබිය යුතු කුලී ආදායම් ලෙස රු.2,650,000 ක් මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙනෙවිත් තිබුණි. කෙසේ වුවත්, ලබාදී තිබූ 2015 ජුනි 16 දිනැති කුලී ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ බලය ලත් නියෝජිතයෙකු විසින් අත්සන් කර නොතිබූ අතර ඉහත දක්වන ලද ගිවිසුම අනුව මාසික කුලිය රු.100,000 ක් විය. තවද, සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම ඉහත ආදායම අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

**4.3 මහජනතා මතය ගනුදෙනු**

2014 ඔක්තෝබර් 13 දින රු.40,000,000 ක් හා රු.8,000,000 ක් ජේසන්ස් රියැලිටි (ප්‍රයිවට්) ලිමිටඩ් නම් පෞද්ගලික සමාගමකට බැංකු අණකරයක් මගින් මාරු කර තිබුණි. ගෙවීම් වවුචරයේ දක්වා ඇති විස්තරය අනුව, නිල්යාන් හොටෙල්ස් ඇන්ඩ් ස්පා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙනුවෙන් දේපල අත්පත් කරගැනීම සඳහා අත්තිකාරම් ගෙවීමක් ලෙස මුදල් මාරුකර තිබුණි. නිල්යාන් හොටෙල්ස් ඇන්ඩ් ස්පා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙනුවෙන් කිසිදු දේපලක් අත්පත් කරගෙන නොතිබුණි. තවද, රු.40,000,000 ක් සඳහා 2014 දෙසැම්බර් 16 දිනැති එච්එස්බීසී වෙක්පතක් හා රු.8,000,000 ක් සඳහා 2014 දෙසැම්බර් 30 දිනැති එච්එස්බීසී වෙක්පතක් හරහා සමාගමේ වාණිජ ගිණුමට මුදල් තැන්පත් කර තිබුණි. ලේඛනගත සාක්ෂි නොපැවතීම හේතුවෙන් ඉහත ගනුදෙනුවෙහි හරය ආන්දෝලාත්මක විය.

**5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය**

**5.1 විගණන කමිටුව**

සමාගමේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා සමාලෝචිත වර්ෂය තුළදී මව් සමාගම විසින් විගණන කමිටු රැස්වීම් දෙකක් පවත්වා තිබුණි.

**6. පද්ධති හා පාලනයන්**

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණය වූ දුර්වලතා
-----	-----
(i) ජර්නල් සටහන් කිරීම	2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල රු.111,103,548 ක ප්‍රාග්ධන කාරක ප්‍රගතිය භානිකරණය සඳහා වන ප්‍රතිපාදන 2017 වර්ෂය අවසානය දක්වා ලෙජරයේ සටහන් කර නොතිබුණි. ජර්නල් සටහන් ලෙජර් ගිණුමෙහි සටහන් කිරීමට පෙර ජර්නල් වවුචරපත් පිළියෙල කර අනුමැතිය ලබාගෙන නොතිබුණි.
(ii) ගෙවීම් ක්‍රියාවලිය	අනුමැතිය ලබාගැනීමට පෙර ජර්නල් සටහන් ගිණුම් පද්ධතියට සටහන් කර තිබුණි. ගෙවීම් වවුචරපත් සඳහා ස්වයංක්‍රීය අනුක්‍රමික අංක උත්පාදනය සඳහා පද්ධතිය පහසුකම් සපයනු නොලබයි.